



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2481/17 - 2026 මාර්තු මස 26 වැනි බ්‍රහස්පතින්දා - 2026.03.26

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

## I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

### රජයේ නිවේදන

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් අවසන් වරට සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 22 වන වගන්තියේ (5) වන උපවගන්තියේ දෙවන අතුරු විධානයේ (ඇ) උපඡේදය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, රුක්දේවී පපෙවුවා හිමාලි ප්‍රනාන්දු, වන මා විසින්, මෙහි උපලේඛනයේ දක්වා ඇති පරිදි 2025.10.01 වන දින සිට ක්‍රියාත්මක වන අවදානම් පාදක ආපසු ගෙවීම් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොන්දේසි සහ පිරිවිතර මෙම නියෝගය මගින් නිශ්චිතව දක්වනු ලැබේ.

මෙම නියෝගය 2025 ඔක්තෝබර් මස 01 වන දින සිට බලපැවැත්වෙන අතර 2025 සැප්තැම්බර් මස 29 වැනි දින සහ අංක 2456/02 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියෝග, මෙම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වන දින සිට පරිච්ඡින්න කරනු ලැබේ.

රුක්දේවී පපෙවුවා හිමාලි ප්‍රනාන්දු,  
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්.

2025 මාර්තු මස 24 වැනි දින,  
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,  
කොළඹ 02.



## අවදානම් පාදක ආපසු ගෙවීම් යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීම

එකතු කළ අගය මත බද්ද (VAT) සඳහා අවදානම් පාදක ආපසු ගෙවීම් යෝජනාක්‍රමය - ක්‍රියාපටිපාටිය අඩංගු ලේඛනය

## 1. හැඳින්වීම

සරල කරන ලද එකතු කළ අගය මත බදු යෝජනාක්‍රමය අවලංගු කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කළ අගය මත බද්ද (VAT) ආපසු ගෙවීම් සඳහා අවදානම් පාදක ආපසු ගෙවීම් යෝජනාක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු ය. මෙම අවදානම් පාදක ආපසු ගෙවීම් යෝජනාක්‍රමය (මෙහි මින්මතු “මෙම යෝජනාක්‍රමය” ලෙස හඳුන්වනු ලැබේ.) සැලසුම් කරනු ලබන්නේ, මෙම යෝජනාක්‍රමය සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් හා සබැඳි අවදානමේ මට්ටම පාදක කොට ගෙන ආපසු ගෙවීම් සඳහා හිමිකම්පෑම් තක්සේරු කිරීම මගින් එකතු කළ අගය මත බද්ද (VAT) ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම පිණිස ය. මෙම අවදානම් පාදක ප්‍රවේශය මගින් සුදුසුකම් ලත් තැනැත්තන්, අඩු අවදානමක් සහිත, මධ්‍යම මට්ටමේ අවදානමක් සහිත සහ ඉහළ අවදානමක් සහිත යනුවෙන් වර්ගීකරණය කර ආපසු ගෙවීම් ක්‍රියාවලිය වේගවත් කිරීමට පහසුකම් සපයයි.

## 2. විෂය පථය

මෙම ක්‍රියාපටිපාටිය, එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමය යටතේ අතිරික්ත යෙදවුම් බදු බැර මත ආපසු ගෙවීම් සඳහා හිමිකම්පෑමට හිමිකම් ඇති සුදුසුකම්ලත් තැනැත්තන්ට අදාළ විය යුතු ය. මෙම ගැසට් නිවේදනය මගින් ආපසු ගෙවීම් සඳහා හිමිකම්පෑමට අදාළ වන අවදානම් පාදක ආපසු ගෙවීම් යෝජනා ක්‍රමයේ නිශ්චිතව දක්වා ඇති කොන්දේසි විස්තර කරනු ලැබේ.

අ. **“අවදානම් පාදක ආපසු ගෙවීම් යෝජනා ක්‍රමය”** යනු සාවද්‍යතාව, අනනුකූලතාව සහ සුදුසුකම්ලත් තැනැත්තන්ගේ සමස්ත වර්ගාව සහ විශ්වසනීයත්වය හඳුනා ගැනීමට හැකියාව ඇති පෙර අර්ථ නිරූපණය කරන ලද නිර්ණායක මත පදනම් වූ අවදානම් තක්සේරු කිරීමේ ක්‍රියාවලියකට යටත්ව අවදානම් සඳහා හිමිකම්පෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යෝජනා ක්‍රමයකි.

සුදුසුකම්ලත් තැනැත්තන් ඉහත නිර්ණායක මත පදනම්ව අඩු අවදානමක් සහිත සුදුසුකම්ලත් තැනැත්තන්, මධ්‍යම මට්ටමේ අවදානමක් සහිත සුදුසුකම්ලත් තැනැත්තන් සහ ඉහළ අවදානමක් සහිත සුදුසුකම්ලත් තැනැත්තන් යනුවෙන් වර්ගීකරණය කරනු ලැබේ.

අඩු අවදානමක් සහිත හෝ මධ්‍යම මට්ටමේ අවදානමක් සහිත සුදුසුකම්ලත් තැනැත්තන් ලෙස වර්ගීකරණය කරනු ලබන තැනැත්තන්ට සිය හිමිකම්පෑම පූර්ව සත්‍යාපනය කිරීමකට ලක් කිරීමකින් තොරව ආපසු ගෙවීම් ලබා ගැනීමට හැකියාව ලැබේ. කෙසේ වුවද, අවශ්‍ය අවස්ථාවල දී එවැනි ආපසු ගෙවීම් වුවද නිලධාරීන්ගේ පූර්ව සත්‍යාපනය කිරීමට යටත්ව නිකුත් කරනු ඇත.

ඉහළ අවදානමක් සහිත සුදුසුකම්ලත් තැනැත්තන් ලෙස වර්ගීකරණය කරනු ලබන තැනැත්තන් ආපසු ගෙවීම් ලැබීමට සුදුසුකම් ලබන්නේ පූර්ව සත්‍යාපන ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් අනතුරුව පමණි.

ආ. සුදුසුකම්ලත් තැනැත්තන්

පහත සඳහන් තැනැත්තන්ට මෙම යෝජනා ක්‍රමය යටතේ එකතු කළ අගය මත බද්ද (VAT) ආපසු ගෙවීම් සඳහා හිමිකම්පෑමට හැකියාව ලැබේ.

- සුදුසුකම්ලත් අපනයනකරු - සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ (VAT පනත) 83 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති පරිදි වේ.
- ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක සැපයුම්කරු - 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වන වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ හඳුනාගනු ලබන යම් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වෙත කරනු ලබන භාණ්ඩ හෝ සේවා සැපයුම්වල වටිනාකම එම බදු අය කළ හැකි කාලසීමාව තුළ ඔහුගේ මුළු භාණ්ඩ හෝ සේවා සැපයුම්වල වටිනාකමෙන් සියයට පනහකට වැඩි වූ ලියාපදිංචි තැනැත්තකු.
- විශේෂිත ව්‍යාපෘතියක සැපයුම්කරු - එකතු කළ අගය මත බදු (VAT) පනතේ පළමුවන උපලේඛනයේ II වන කොටසේ (ඊ) ඡේදයේ (ii) වන අයිතමය යටතේ හෝ එකතු කළ අගය මත බදු (VAT) පනතේ පළමුවන උපලේඛනයේ III වන කොටසේ (ආ) ඡේදයේ (xxi) වන අයිතමය යටතේ අමාත්‍යවරයා විසින් හඳුනාගනු ලබන යම් විශේෂිත ව්‍යාපෘතියක් වෙත කරනු ලබන භාණ්ඩ හෝ සේවා සැපයුම්වල වටිනාකම එම බදු අය කළ හැකි කාලසීමාව තුළ ඔහුගේ මුළු භාණ්ඩ හෝ සේවා සැපයුම්වල වටිනාකමෙන් සියයට පනහකට වැඩි වූ ලියාපදිංචි තැනැත්තකු.

- iv. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන කාල සීමාව තුළ එකතු කළ අගය මත බදු (VAT) පනතේ 22(7) වගන්තිය යටතේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරනු ලැබූ ව්‍යාපෘතියකි.

### 3. සුදුසුකම්ලත් තැනැත්තන් හඳුනාගැනීම

#### 3.1. සුදුසුකම්ලත් අපනයනකරු

2024 ලීන් වර්ෂයේ (ජනවාරි සිට දෙසැම්බර් දක්වා) එකතු කළ අගය මත බදු (VAT) වාර්තාවේ සඳහන් දත්ත මත පදනම්ව මෙම යෝජනා ක්‍රමයේ කාර්යයන් සඳහා සුදුසුකම්ලත් අපනයනකරුවන් පළමුවරට හඳුනාගැනීමේ වගකීම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත පැවරේ. එම සුදුසුකම් 2025 ඔක්තෝබර් මස 01 වන දිනෙන් ආරම්භ වී 2026 මාර්තු 31 වන දිනෙන් අවසාන වන බදු අය කළ හැකි කාලසීමාවන් සඳහා අදාළ වේ. ඉන් අනතුරුව, ආසන්නතම පූර්ව වර්ෂයට අදාළ එකතු කළ අගය මත බදු (VAT) වාර්තාවේ සඳහන් දත්ත මත පදනම්ව වාර්ෂිකව යෝග්‍යතාව සමාලෝචනය කරනු ලබන අතර එම යෝග්‍යතාව එම වර්ෂයේ අප්‍රේල් 01 වැනි දා සිට එළඹෙන වර්ෂයේ මාර්තු 31 වන දා තෙක් වන බදු අය කළ හැකි කාල සීමාව අවසාන වන තෙක් හෝ අවලංගු කරන තෙක් යන දෙකෙන් පූර්වයෙන් සිදු වන සිද්ධිය තෙක් ක්‍රියාත්මක වේ.

#### 3.2. අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද ඕනෑම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියකට හෝ විශේෂ ව්‍යාපෘතියක් සඳහා මුළු සැපයුම්වලින් සියයට පනහ (50%) ට වැඩි ප්‍රමාණයක භාණ්ඩ හෝ සේවා සැපයුම් කළ ලියාපදිංචි තැනැත්තා

මෙම යෝජනා ක්‍රමයේ කාර්යය සඳහා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව පවතින වාර්තා මත පදනම්ව, එකතු කළ අගය මත බදු පනතේ 22(7) වගන්තිය යටතේ අනුමත කරන ලද ව්‍යාපෘති හැර සෙසු ව්‍යාපෘති හඳුනා ගැනීමේ වගකීම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සතුය. එය, 2025 ඔක්තෝබර් 1 වන දින සිට ආරම්භ වන බදු අය කළ හැකි කාල සීමාවේ සිට හෝ ව්‍යාපෘතිය උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් හෝ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ලියාපදිංචි කර ඇති ඊළඟට එළඹෙන බදු අය කළ හැකි කාල සීමාවේ සිට ක්‍රියාත්මක වේ.

#### 3.3. එකතු කළ අගය මත බදු පනතේ 22(7) වගන්තිය යටතේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද ව්‍යාපෘතිය

මෙම යෝජනා ක්‍රමයේ කාර්යය සඳහා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව පවතින වාර්තා මත පදනම්ව, ව්‍යාපෘති හඳුනා ගැනීමේ වගකීම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සතුය. එය 2025 ඔක්තෝබර් 1 වන දින සිට ආරම්භ වන බදු අය කළ හැකි කාල සීමාවේ සිට හෝ එකතු කළ අගය මත බදු පනතේ 22(7) වගන්තිය යටතේ අනුමත කරන ලද ව්‍යාපෘතියක් ලෙස ව්‍යාපෘතිය ලියාපදිංචි කරන ලද පසුව එළඹෙන බදු අය කළ හැකි කාල සීමාවේ සිට හෝ ඊළඟ වසරේ මාර්තු 31 වන දින දක්වා හෝ සුදුසුකම් අවලංගු කරනු ලැබීමේ දිනය යන දෙකෙන්, පළමුව එළඹෙන දිනය දක්වා බලපැවැත්වේ.

### 4. අවදානම් නිර්ණායක සකස් කිරීම සහ අවදානම් ශ්‍රේණිගත කිරීම් ගණනය කිරීම

1. සුදුසුකම්ලත් තැනැත්තාගේ නිරවද්‍යතාවය, අනුකූලතාවය, ඔහුගේ සමස්ත හැසිරීම තක්සේරු කිරීම සහ විශ්වසනීයත්වය සහ එහෙත් එම කරුණුවලට පමණක් සීමා නොවන නිර්ණායක දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් සකස් කරනු ලැබේ.
2. මෙම යෝජනාක්‍රමයෙහි පරිපාලනමය කාර්යයන් උදෙසා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සුදුසුකම්ලත් තැනැත්තන් "අඩු අවදානමක් සහිත", "මධ්‍යම අවදානමක් සහිත" හෝ "ඉහළ අවදානමක් සහිත" ලෙස, පහත සඳහන් නිර්ණායක සලකා බැලීමෙන් අනතුරුව, එහෙත් එම නිර්ණායකවලට සීමා නොවී සිදු කළ යුතු ය. එම වර්ගීකරණයේ දී, පහත (vi) අයිතමයට අදාළ තොරතුරු හැර ඉකුත් වර්ෂයේ අවසාන දිනට පූර්වාසන්න අවුරුදු පහකට නොවැඩි කාල සීමාවකට අදාළ තොරතුරු සලකා බලනු ලැබිය හැකි ය.
  - i. විශේෂයෙන් ම වාර්තා ගොනු කිරීම, වාර්තා කිරීමේ නිරවද්‍යතාව සහ නිසි වේලාවට බදු ගෙවීම ඇතුළුව බදුගෙවන්නාගේ අනුකූලතා ඉතිහාසය.
  - ii. බදු ගෙවන්නාගේ ආපසු ගෙවීම් සඳහා හිමිකම්පෑම හා සම්බන්ධ ඉතිහාසය.
  - iii. ඉකුත් විගණන පරීක්ෂණවල දී කළ සොයාගැනීම්.
  - iv. මෙහෙයුම් කාර්යසාධනයෙහි සහ ආදායම් ස්ථාවරත්වයෙහි පවතින අසාමාන්‍යතා.

v. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු ආයතනික තෙවන පාර්ශ්වයේ තොරතුරු පදනම් කරගෙන තීරණය කරනු ලබන පරිදි ව්‍යාපාරයේ විශ්වසනීයත්වය.

vi. බදු ගෙවන්නා ව්‍යාපාරයේ නියැළී සිට ඇති කාලසීමාව.

3. මෙම අවදානම් ශ්‍රේණිගත කිරීම 2025 ඔක්තෝබර් 1 වන දින සිට ආරම්භ වන බදු අය කළ හැකි කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන අතර නැවත සමාලෝචනය කිරීම හෝ අවලංගු කරනු ලැබීම දක්වා බලපැවැත්වෙනු ඇත. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් මාස හයකට වරක් හෝ අවශ්‍ය යැයි සැලකෙන ඕනෑම අවස්ථාවක අවදානම් ශ්‍රේණිගත කිරීම සමාලෝචනය කරනු ලැබේ.

#### 5. සුදුසුකම්ලත් තැනැත්තන්ගේ ආපසු ගෙවීම් කඩිනමින් සිදු කිරීම සඳහා වන කොන්දේසි

1. සියලු තොරතුරු මගින් නිවැරදි සහ වර්තමාන දත්ත දක්වනු ලබන බව සහතික කිරීම සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) තුළ තම තොරතුරු ඉක්මනින් යාවත්කාලීන කර පවත්වාගෙන යා යුතුය. ආපසු ගෙවීම් පහසුවෙන් සිදු කිරීම සඳහා වෙනම විද්‍යුත් තැපැල් ලිපිනයක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.
2. තම බැංකු ගිණුම්වල කිසියම් වෙනස්කමක් තිබේ නම් සුදුසුකම්ලත් තැනැත්තන් විසින් ඒ පිළිබඳව විස්තර ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) තුළ වහා යාවත්කාලීන කළ යුතුය. එමගින් ආපසු ගෙවීම් නිසිකලට සහ ආරක්ෂාකාරීව සිදුකිරීම පහසු වනු ඇත.
3. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ බලයලත් නිලධාරියෙකු විසින් සිදුකරනු ලබන ආරම්භක පරීක්ෂණ සහ වරින් වර සිදුකරනු ලබන ස්ථාන පරීක්ෂණ සිදු කිරීම සඳහා, සුදුසුකම්ලත් තැනැත්තන් විසින් අවශ්‍ය සියලුම ලියකියවිලි, තොරතුරු, ප්‍රවේශය සහ අවශ්‍ය පහසුකම් සැපයිය යුතුය.
4. අවශ්‍ය උපලේඛන සැපයීම සඳහා සුදුසුකම්ලත් තැනැත්තන්ට පහත සඳහන් ක්‍රම භාවිත කළ හැකිය:
  - අ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව භාවිතයෙන් සෘජුවම තොරතුරු ඇතුළත් කිරීම; හෝ
  - ආ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා CSV ගොනු (එක්සෙල් -Excel- ආකෘතිය) ලෙස උඩුගත කිරීම.
5. උඩුගත කරන ලද සියලුම උපලේඛන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් ද්වාරයෙහි ඇති නිල “උපලේඛන සත්‍යාපන මෙවලම” භාවිතයෙන් සත්‍යාපනය කළ යුතුය.
6. අදාළ සියලු විස්තර සහ උපලේඛන නිවැරදිව සකස් කර, නිරවද්‍යතාව පරීක්ෂා කර, ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙතට උඩුගත කර ඇති බවට සුදුසුකම්ලත් තැනැත්තන් තහවුරු කර ගත යුතුය.
7. ආපසු ගෙවීමේ ඉල්ලීම් කාර්යක්ෂමව සහ නිසි කලට සත්‍යාපනය කිරීම සඳහා නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින සියලුම ලිපි ලේඛන සුදුසුකම් ලත් තැනැත්තන් විසින් වහාම ඉදිරිපත් කරනු ලැබිය යුතුය.
8. සුදුසුකම්ලත් තැනැත්තන් සමාගමේ බලයලත් නියෝජිතයින්ගේ සම්පූර්ණ නම, දුරකතන අංක සහ විද්‍යුත් තැපැල් ලිපින ඇතුළු තොරතුරු යාවත්කාලීනව පවත්වා ගනිමින් ඉදිරිපත් කළ යුතුය. එසේ ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු සංශෝධනය කිරීම සඳහා ඉල්ලා සිටීමේදී සමාගම් අධ්‍යක්ෂවරයෙකු හෝ වෙනත් බලයලත් නියෝජිතයෙකු විසින් නිසි ලෙස අත්සන් කරනු ලැබූ ලිඛිත ඉල්ලීමක් මගින් විධිමත් ලෙස ඉදිරිපත් කළ යුතුය.
9. සත්‍යාපනය සඳහා අවශ්‍ය තොරතුරු සහ ලිපි ලේඛන සැපයීමට අපොහොසත් වීම හෝ ප්‍රමාද වීම ආපසු ගෙවීම පිළිබඳ ඉල්ලීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබීමට හෝ ආපසු ගෙවීම් සැකසීමේ සහ නිකුත් කිරීමේ ප්‍රමාදයන්ට හේතු විය හැකි බව සුදුසුකම්ලත් තැනැත්තන්ට දැනුම් දෙනු ලැබේ.
10. සුදුසුකම්ලත් තැනැත්තන් විසින් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබන අවස්ථාවක, සුදුසුකම්ලත් තැනැත්තන් විසින් එක් එක් උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියට හෝ නිශ්චිත ව්‍යාපෘතියට අදාළ කර ගත හැකි යෙදවුම් බදු බැර පැහැදිලිව හඳුනා ගැනීම සඳහා පැහැදිලි සහ වෙන් වෙන් වශයෙන් සකස් කළ වාර්තා පවත්වා ගත යුතු අතර නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි එම තොරතුරු සැපයිය යුතුය.

6. අන්තර්කාලීන ගැලපීම්

1. 2025 ඔක්තෝබර් 01 වන දිනෙන් ආරම්භ වන බදු අය කළ හැකි කාල සීමාවේ සිට 2016 සැප්තැම්බර් 27 දිනැති අංක 1986/9 දරන ගැසට් නිවේදනය යටතේ නිකුත් කරන ලද මාර්ගෝපදේශ අවලංගු කරනු ලැබේ.
2. අත්හිටුවන ලද සැපයුම් සහ බැර වවුචර්පත් අංකය සනාථ කර ගනිමින් ඒ ඒ ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරුගේ (RIP) අනුමැතිය ලබා ගැනීම පිණිස 2025 සැප්තැම්බර් 30 දක්වා කරන ලද සෑම අත්හිටුවන ලද සැපයුමක් ම 2025 ඔක්තෝබර් මස 15 වැනි දින හෝ ඊට පෙර ඊ-සේවාව භාවිතා කර අත්හිටුවන ලද සැපයුම් පිළිබඳ ප්‍රකාශ පත්‍රයට (SVAT 04) ඇතුළත් කරන ලෙස ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුට (RIS) නියම කරනු ලැබේ.
3. අත්හිටුවන ලද සැපයුම් පිළිබඳ ප්‍රකාශ පත්‍රයෙහි (SVAT 04) සපයා ඇති තොරතුරු අදාළ ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරු (RIP) විසින් හේතු සහිතව ප්‍රතික්ෂේප කරන්නේ නම්, ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරුගේ (RIP) අනුමැතිය ලබා ගැනීම සඳහා නිවැරදි කළ අත්හිටුවන ලද සැපයුම් පිළිබඳ ප්‍රකාශ පත්‍රයක් (SVAT 04) නැවත 2025 ඔක්තෝබර් 20 වන දින හෝ ඊට පෙර ඉලෙක්ට්‍රොනික ගොනු කිරීමේ පහසුකම භාවිතයෙන් නැවත භාර දෙන ලෙස ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුට (RIS) නියම කරනු ලැබේ.
4. 2025 සැප්තැම්බර් 30 දක්වා මිල දී ගත් අත්හිටුවන ලද මිල දී ගැනුම් සඳහා බැර වවුචර්පතක් 2025 ඔක්තෝබර් 20 වන දින හෝ ඊට පෙර ඊ-සේවාව භාවිතයෙන් ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුට (RIS) නිකුත් කරන ලෙස ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරුට (RIP) නියම කරනු ලබන අතර අත්හිටුවන ලද මිල දී ගැනුම් පිළිබඳ සාරාංශය - SVAT 06 උපලේඛනය - 2025 ඔක්තෝබර් 20 වන දින හෝ ඊට පෙර භාර දෙන ලෙස ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරුට (RIP) නියම කරනු ලැබේ.
5. ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුට (RIS) අත්හිටුවන ලද සැපයුම් පිළිබඳ සාරාංශය - SVAT 07 උපලේඛනය සහ SVAT 05 උපලේඛනය (සහ අදාළ වේ නම් SVAT 05අ සහ SVAT 05ආ ) - 2025 ඔක්තෝබර් 30 වන දින හෝ ඊට පෙර ඊ-සේවාව භාවිතයෙන් භාර දිය යුතු ය.
6. සෑම ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරුවකුම (RIP) 2025 නොවැම්බර් 10 වන විට භාවිත නොකරන ලද ශේෂ SVAT බැර වවුචර්පත් මධ්‍ය පරිමාණ සංස්ථාපිත පැහැර හරින බදු එකතු කිරීමේ අංශය 01හි (MDC අංශය 01) කොමසාරිස්ට භාර දිය යුතු ය.
7. 2025 අප්‍රේල් 01 සහ 2025 සැප්තැම්බර් 30 අතර සිදු කරන ලද අත්හිටුවන ලද සැපයුම් වෙනුවෙන් 2025 ඔක්තෝබර් 01 වන දින හෝ ඊට පසුව අත්හිටුවන ලද බදු ඉන්වොයිස්පත නිකුත් කළ දින සිට මාස 06ක් ඇතුළත හරපතක් හෝ බැරපතක් නිකුත් කළ කල්හි, එවැනි හරපතක හෝ බැරපතක විස්තර SVAT 05අ හෝ SVAT 05ආ උපලේඛනයේ එක්සෙල් (Excel) ආකෘති පත්‍රයකින් සකස් කර එම මෘදු පිටපත TIN අංකය වෙන් කර දී ඇති අදාළ අංශය වෙත භාර දිය යුතු ය.
8. අදාළ අත්හිටුවන ලද බදු ඉන්වොයිස්පත්‍රයට අදාළ හරපතට හෝ බැරපතට අනුව කරනු ලබන අනුරූපී ගැලපීම්, එම අත්හිටුවන ලද බදු ඉන්වොයිස්පත්‍රය ප්‍රකාශ කරන ලද බදු අය කළ හැකි කාල පරිච්ඡේදයට අදාළ වන එකතු කළ අගය මත බදු වාර්තාව සහ අදාළ SVAT උපලේඛන වාර්තා (SVAT 4, SVAT 6 සහ SVAT 7) සංශෝධනය කිරීම මගින් ප්‍රකාශ කළ යුතුය. එවැනි සංශෝධනයක් කළ යුත්තේ අත්හිටුවන ලද සැපයුම් සහ අත්හිටුවන ලද එකතු කරන ලද අගය මත බද්ද ගැලපීම සඳහා ම පමණි. කෙසේ වුව ද මෙම ගැලපීම හේතු කොට ගෙන, වාර්තාව භාර දුන් මුල් දිනයට සහ තක්සේරු නිකුත් කිරීමට අදාළ ව්‍යවස්ථාපිත කාල කඩඉමට බලපෑමක් ඇති නොවිය යුතු ය.

EOG 03 - 0210